

සීමාසහිත ලංකා සඵසල සමාගම - 2009/2010

සීමාසහිත ලංකා සඵසල සමාගමේ 2010 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2010 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාවහය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතූකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුඩා හා මධ්‍ය පරිමාණයේ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 17.19 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල එලදායී ජීව කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ක්ෂය කර අවසන්ව ඇති ස්ථාවර වත්කම් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතියද එම ඇස්තමේන්තුගත දෝෂය ප්‍රමිතයේ 10.15 - 10.18 ඡේද ප්‍රකාරව ප්‍රතිශෝධනය කර නිවැරදි ධාරණ අගය මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කිරීමට කටයුතු කර නොතිබුණි.	සම්පූර්ණයෙන් ක්ෂය කර අවසන්ව ඇති එහෙත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පවතින ස්ථාවර වත්කම් කුමක්ද යන්න නිවැරදිව හඳුනාගෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුකූලව ප්‍රත්‍යාගණනය කොට මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය කිරීමට කටයුතු කරන බව	ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූල විය යුතුය.

<p>(ආ) කුඩා හා මධ්‍ය පරිමාණයේ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 7 ප්‍රකාරව පිළියෙල කළ යුතු මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ, කොල්ලුපිටිය ගොඩනැගිල්ල විකිණීමේ ගනුදෙනුවෙන් වූ රු.මිලියන 83.633 ක ලාභය මූල්‍ය නොවන ලැබීම් යටතේ නිවැරදිව ගලපා ඇතත්, ගනුදෙනුව වෙනුවෙන් සමාගමට ලද රු.මිලියන 70 ක මුදල් සහ ලැබිය යුතු රු.මිලියන 20 ක් වශයෙන් රු.මිලියන 90 ක් ආයෝජන ක්‍රියාකාරකමක් ලෙස දැක්වීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනිත මුදල් ප්‍රවාහය රු.මිලියන 20 කින් අඩුවෙන්ද ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනිත මුදල් ප්‍රවාහය රු.මිලියන 20 කින් වැඩියෙන්ද දක්වා තිබුණි.</p>	<p>නිරීක්ෂණය හා එකඟ වේ</p>	<p>ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල විය යුතුය.</p>
---	----------------------------	---

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) සඵසල සමාගම, පෞද්ගලික සමාගමකින් මිලදීගත් රෙදිපිළි සඳහා මුදල් ගෙවීමට රු. මිලියන 13.8 ක භාණ්ඩාගාර ප්‍රදාන ලබාදී තිබුණි. එම ප්‍රදානයෙන් රු.12,872,109 ක මුදලක් ණයහිමි ආයතනයට ගෙවා තිබුණද, කලින් හඳුනාගත් ණයහිමියෙකු නොමැතිවීම හේතුවෙන් එම මුදල ලැබිය යුතු මුදලක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p>	<p>ණය නිරවුල් කිරීම සඳහා ලබාදුන් බවට පිළිගත හැකි තහවුරුවක් නොවන බැවින් මෙසේ ගිණුම්ගත කර ඇති බව</p>	<p>ලෙජර් ගිණුම් නිවැරදිව නඩත්තු කළ යුතුය.</p>
<p>(ආ) ඉකුත් වර්ෂයට අදාළව, 2009 මාර්තු මාසයේදී මිලදී ගැනීම් රු. 475,000 ක් සමාලෝචිත වර්ෂයේ මිලදී ගැනුම් ලෙස ගිණුම් ගත කර තිබුණි.</p>	<p>නිරීක්ෂණය හා එකඟ වෙමි.</p>	<p>උපවිත පදනමට ගිණුම්තැබිය යුතුය.</p>
<p>(ඇ) නූල් මිලදී ගැනීමට ගෙවූ රු.186,098 ක්, ගැනුම් ගිණුමට රු.286,098 ක් ලෙස සටහන් කර තිබීමෙන් ගැනුම් රු.100,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.</p>	<p>නිරීක්ෂණය හා එකඟ වෙමි.</p>	<p>පාලන ගිණුම් සැසඳීම් කර නිරවද්‍යතාව තහවුරු කර ගත යුතුය.</p>

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

පහත සඳහන් විෂයයන් ඉදිරියේ දක්වා ඇති සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට හෝ සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

විෂයය	වටිනාකම (2009/2010 මූල්‍ය ප්‍රකාශන අනුව) (රු.)	ඉදිරිපත් නොවූ විගණන සාක්ෂි	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) ලැබිය යුතු බදු	4,558,719	බදු ලේඛනය, උපලේඛන, ශේෂ සනාථන	බදු ඔප්පු ඇති අතර ඒවා විගණනයට ලබාදිය හැකි බව	ශේෂයන් ගේ පැවැත්ම හා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබාදිය යුතුය.
(ii) කෙටිකාලීන තැන්පතු	33,617,600	කෙටිකාලීන තැන්පතු සහතිකපත්, උපලේඛන, ශේෂ සනාථන	මෙම ගනුදෙනු දශකයකට පෙර සිදුව ඇති බැවින් අදාළ සාක්ෂි ලබාදීමට නොහැකි වී ඇත.	-එම-
(iii) මුදල්, මුදල් හා සමාන දෑ	27,032,104	බැංකු ප්‍රකාශන, බැංකු සැසඳුම් ප්‍රකාශන, ශේෂ සනාථන	බැංකු ප්‍රකාශන මේ සඳහා ලබාදිය හැකි බව	බැංකු ප්‍රකාශන ලබා දිය හැකි බව ප්‍රකාශ කලද, ලබා නොදුන් බැවින් බැංකු ප්‍රකාශනවල දැක්වෙන ශේෂය, බැංකු සැසඳුම් ප්‍රකාශන, ශේෂ සනාථන මගින් තහවුරු කර ගත යුතුය.
(iv) මුදල්, මුදල් හා සමාන දෑ (අයිතා ශේෂ)	(183,426,109)	-එම-	-එම-	-එම-
(v) පාරිතෝෂික වෙන්කිරීම්	41,031,456	ගණනය කිරීමේ වාර්තා	ගණනය කිරීමේ වාර්තා කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව	ශේෂයන්ගේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට ගණනය කිරීමේ වාර්තා ඉදිරිපත් කළ යුතුය.

(vi)	වෙළඳ හා වෙනත් ණයගැතියන්	88,115,056	ණයගැති ලෙජර, උපලේඛණ, වයස් විශ්ලේශණ, ශේෂ සනාථන	බොහෝ කාලයක් ගතවී ඇති බැවින් මෙම ලේඛන ලබාදීම ප්‍රායෝගික වී නොමැත.	ශේෂයන් ගේ පැවැත්ම හා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබාදිය යුතුය.
(vii)	වෙළඳ හා වෙනත් ණය හිමියන්	403,951,668	ණයහිමි ලෙජර, උපලේඛණ, වයස් විශ්ලේඛණ	බොහෝ කාලයක් ගතවී ඇති බැවින් මෙම ලේඛන ලබාදීම ප්‍රායෝගික වී නොමැත.	ශේෂයන් ගේ පැවැත්ම හා නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබාදිය යුතුය.
(viii)	බදු කුලී ආදායම්	35,890,592	බදුකුලී ආදායම් ලේඛනය, ශේෂ සනාථන	බදු ගිවිසුම් විගණනයට ලබාදිය හැකි බව	-එම-
(ix)	ස්ථාවර වත්කම්	65,026,976	ස්ථාවර වත්කම් ලේඛනය, වාර්ෂික වත්කම් සමීක්ෂණ වාර්තා	ස්ථාවර වත්කම් ලේඛනය නිසිලෙස පවත්වා ගැනීමට දැනට කටයුතු කර ඇත.	-එම-
(x)	තොග	26,291,396	තොග වටිනාකම ගණනය කළ වාර්තා, වාර්ෂික තොග සමීක්ෂණ වාර්තා	මූල්‍ය ප්‍රකාශන සැකසීම 2023 වර්ෂයේ සිදුවී ඇති බැවින් 2010.03.31 වන දිනට තොග සමීක්ෂණ කටයුතු ප්‍රායෝගිකව අපහසු වී ඇත.	-එම-
(xi)	වැටුප් , වේතන හා දීමනා	67,786,023	වැටුප් ලේඛන	ගෙවීම්වලට අදාල වවුචර් සමඟ අදාල තොරතුරු ලබාදීමට කටයුතු කර ඇත.	ගෙවීම් තහවුරුවන ලේඛන ආරක්ෂිතව තබා, ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතුය.
(xii)	සමුච්චිත ක්ෂය වෙන් කිරීම	46,154,048	උපලේඛන	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	මූල්‍ය ප්‍රකාශනයේ තහවුරු වීමට අදාල උපලේඛන ඉදිරි පත් කළ යුතුය.

(xiii)	බොල් සහ අඩමාන ණය වෙන්කිරීම	12,078,552	උපලේඛන	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	-එම-
(xiv)	දිගුකාලීන ණය	1,724,622	ගිවිසුම්, ලබාගත් බව තහවුරුවන ලේඛන	අදාල ලේඛන ලබාදීම ප්‍රායෝගිකව අපහසු වී ඇත.	ශේෂය තහවුරු කර ගැනීමට අදාල ලේඛන පැවතිය යුතුය.
(xv)	හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ රඳවාගත් ලාභ/පාඩු තීරුව	20,305,232	ගැලපීම අගය තහවුරුවන ලේඛන, ජර්නල් සටහන්	අදාල තොරතුරු ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන්නෙමු.	ශේෂ තහවුරුවන ලේඛන ආරක්ෂිතව තබා, ගිණුම් සමඟ ඉදිරිපත් කළ යුතුය.
(xvi)	ශේෂ පිරික්සුමේ හර ශේෂ එකතුව	54,752,180	උපලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම	ඉදිරියේදී මෙම තත්ත්වයන් නිවැරදි කිරීමට සටහන් කර ගත්තෙමු.	උපලේඛන ඉදිරිපත් කළ යුතුය.
(xvii)	ශේෂ පිරික්සුමේ බැර ශේෂ එකතුව	327,460,425	ශේෂ මූල්‍ය ප්‍රකාශනයේ කවර ගිණුමක් තුළ ඇතුළත් කර තිබේද යන්න තහවුරු කර ගත නොහැකි විය.	ඉදිරියේදී මෙම තත්ත්වයන් නිවැරදි කිරීමට සටහන් කර ගත්තෙමු.	
xviii)	මුදලින් කළ ගෙවීම්	34,932,794	ගෙවීම් තහවුරු වන වුවුච් 196ක් ඉදිරිපත් නොකිරීම.	ඉදිරියේදී මෙම තත්ත්වයන් නිවැරදි කිරීමට සටහන් කර ගත්තෙමු.	ප්‍රභව ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂය තුළ ඇතුළත් වෙනත් ණයගැති හා කලින් ගෙවීම් ශේෂය, ඉකුත් වර්ෂයේ මාර්තු 31 දිනට රු.19,470,000 ක් වී තිබුණද සමාලෝචිත වර්ෂයේ එය රු.7,688,384 ක් දක්වා අඩුවී තිබුණි. එහෙත් ඉකුත් වර්ෂයේදී අඩමාණ ණය වෙන්කිරීම් ශේෂය වූ රු.10,761,990 ක්ම සමාලෝචිත වර්ෂයේදීත් අඩමාණ ණය ලෙස දක්වා තිබීම හේතුවෙන් ණයවල අඩමාණතාවය නිවැරදිව තක්සේරු කර නොතිබුණි.	මෙම ගැලපීම් ඊළඟ වර්ෂයේ නිවැරදි කිරීමට සටහන් කර ගත්තෙමු.	අඩමාන ණය වෙන්කිරීම් නිවැරදිව ගැලපිය යුතුය.

<p>(ආ) සඵසල සමාගමේ සම්පූර්ණ කොටස් හිමිකම සහිත සීමාසහිත ටෙක්ස්ටයිල් එම්පෝරියම් සමාගම 1981 අප්‍රේල් 14 දින සංස්ථාපනය කර තිබූ අතර, 2007 වර්ෂයට පෙර ලියාපදිංචි වූ සමාගම් 2007 අංක 07 දරන සමාගම් පනතේ 487(2) වගන්තිය යටතේ නැවත ලියාපදිංචි විය යුතු විය. එහෙත් එසේ නොකිරීම නිසා එහි (3) වන අනු වගන්තිය පරිදි 2010 සැප්තැම්බර් 20 දින එම සමාගමේ නාමය කපා හැර තිබූ අතර, (5) වන අනු වගන්තිය අනුව එවැනි සමාගම්වල වත්කම් රජය වෙත සතු විය යුතු හා රජයට මනාපයක් කළ හැකි වන බව ද දැක්වේ. ඒ අනුව සඵසල සමාගම එම සමාගමේ කළ රු.7,000,000 ක ආයෝජන හා රු.70,134,234 ක ලැබිය යුතු ශේෂය වත්කම් ලෙස දක්වා ඇතත් එම මුදල් අයකරගත නොහැකි බව නිරීක්ෂණය විය.</p>	<p>සීමාසහිත ටෙක්ස්ටයිල් එම්පෝරියම් සමාගමේ ආයෝජන රු.7,000,000.00 රු.70,134,234.00 ක ලැබිය යුතු ශේෂය හා මෙම සමාගමේ වර්තමාන පැවැත්ම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වාර්තා කොට එහි තීරණ මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සටහන් කර ගත්තෙමි.</p>	<p>අවිනිශ්චිත ශේෂයන් වත්කම් ලෙස නොදැක්විය යුතුය.</p>
<p>(ඇ) 2004 වර්ෂයේ සිට පවතින ණයගැති ශේෂ 13 ක එකතුව වූ රු.2,138,923 ක් 2010 මාර්තු 31 දින වන විටද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>රු.2,138,923.00 ක් ණයගැති ශේෂය පිළිබඳව අධ්‍යනය කොට අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත අවශ්‍ය ගැලපීම් සිදු කිරීමට සටහන් කර ගත්තෙමි.</p>	<p>ණයගැති ශේෂ අයකරගැනීමට කටයුතු කළ යුතුය.</p>

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව වූ යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය	(i) 5.1.2 වගන්තිය සමාගමේ අරමුණු හා ඉලක්කයන් ලභාකර ගැනීම පිළිබඳ කළමනාකරණයේ වගකීම පැහැදිලි වන අයුරින් ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ කර නොතිබුණි.	මෙම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට දැනට කටයුතු කරමින් පවතී.	එක් එක් වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙළ ක්‍රියාත්මක කළ යුතුය.
(ii) 9.2 (ආ) වගන්තිය	සමාගම සඳහා කාර්ය මණ්ඩලයක් අනුමත කරවා ගෙන නොතිබුණි.	මේ පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීමට සටහන් කර ගත්තෙමි.	කාර්ය මණ්ඩලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගත

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ සමාගමේ මූල්‍ය ප්‍රතිඵලය රු.80,211,829 ක ලාභයක් වූ අතර, ඊට ප්‍රතිවිරුද්ධ ඉකුත් වර්ෂයේ අලාභය රු.72,829,342 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.153,041,171 ක වර්ධනයක් විය. සමාගමේ අලෙවිසැල්වල ආදායම රු.49,855,112 කින් වැඩිවීම, කොල්ලුපිටියේ පිහිටි දේපළ විකිණීමෙන් රු.83,633,328 ක ලාභය හා ගොඩනැගිලි කුලී ආදායම් රු.16,719,914 කින් වැඩිවීම ඉහත වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

තොරතුරුවල පැවති හිඟය හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විට සමාගමට එරෙහිව පවරා තිබූ නඩු සංඛ්‍යාව හඳුනාගත නොහැකි වූ අතර, විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන්ද මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාගමේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ජාවත්තේ පිහිටි අක්කර 03 යි රුඩ් 01යි පර්චස් 18.68 ක් වූ ඉඩම වසර 30 ක් සඳහා බදු ගෙත ඇතත්, බදු කාලය අවසන්වීමෙන් පසු එනම් 2005 වර්ෂයෙන් පසු නැවත බදු ගිවිසුමකට එළඹීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම ඉඩම වෙනත් රාජ්‍ය ආයතන දෙකකට ලබාදීමට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබුණි.	විගණන නිරීක්ෂණය හා එකඟ වේ	බදු කාලය අවසන්වීමට ප්‍රථම නැවත බදු ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව තහවුරු කරගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.
(ආ) 2009 පෙබරවාරි 25 දිනැති අංක සභා/2009/001 දරන සභාපතිගේ ලිපිය හා 2009 මැයි 13 දිනැති අංක MT1/D/3/1/1/2009 දරන අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය ප්‍රකාරව සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ නිලධාරීන් 54 දෙනෙකු හැර ශාඛාවල සේවය කළ සේවකයින් ඇතුළුව 158 දෙනෙකු ව 2009 මැයි 15 දින සිට වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු ගන්වා තිබුණි. එසේ තිබියදී, 2009 මැයි 15 දිනෙන් පසුව වරින් වර සමාගමේ කාර්ය මණ්ඩලයට තාවකාලික පදනමින් සේවකයින් 84 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කර තිබුණි.	මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට සටහන් කර ගනිමි.	වියදම් ඵලදායී විය යුතුය.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ් /12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව ගිණුම් වර්ෂය අවසාන වී දින 60ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද වසර 12 ක ප්‍රමාදයකින් අනතුරුව 2009/2010 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2023 ජනවාරි 26 දින ඉදිරිපත් කර තිබුණි.</p>	<p>විගණන නිරීක්ෂණ හා එකඟ වේ.</p>	<p>වකුලේඛ උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.</p>

6. පද්ධති හා පාලනයන්

විගණනයෙහි නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින් වර සමාගමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලද අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය පාලනය	(i) ඉදිරිපත් කළ පොදු ලෙජරයේ ඇතුළත් කර තිබූ ජර්නල් සටහන්වල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට ජර්නල් වවුචර් හා ජර්නල් සටහන් ඉදිරිපත් නොකිරීම.	ඉදිරියේදී මෙම තත්ත්වයන් නිවැරදි කිරීමට සටහන් කර ගන්නෙමු.	අනුමත ජර්නල් වවුචර් හා ජර්නල් සටහන් ඉදිරිපත් කළ යුතුය.
	(ii) ගෙවීම් වවුචර් සඳහා ප්‍රභව ලියවිලි අමුණා නොතිබූ අවස්ථා පැවතීම.	ගෙවීම් වවුචර් වල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට ප්‍රභව ලියවිලි තිබිය යුතුය.	